

ව්‍යාපෘති තොරතුරු ඇතුළත් කිරීමේදී පහත උපදෙස් පිළිපැදිය යුතුය.

CRM මොඩියුලයට ඇතුළත් වීමට -	crm.esamurdhi.gov.lk
ව්‍යාපෘති තොරතුරු ඇතුළත් කිරීමට	සමෘද්ධි බැංකුවේ හෝ වසමේ නිලධාරියාට ලබාදී ඇති පරිශීලක නාමයන් භාවිතයෙන් පද්ධතියට ඇතුළුවන්න

- ප්‍රධාන මෙණුව තුළ ඇති Project Applicants 2021 ටැබ් එක click කර Add බටනය භාවිතයෙන් ව්‍යාපෘති තොරතුරු ඇතුළත් කිරීමේ පෝරමයට පිවිසිය හැකිය.
- ව්‍යාපෘති ඉල්ලුම්කරුගේ තොරතුරු දැනට CRM මොඩියුලය තුළ සහනාධාරලාභියෙකු ලෙස තොරතුරු ඇතුළත්ව ඇත්නම් උඩම ඇති Check Profile Info and Load බටනය Click කර ව්‍යාපෘති ඉල්ලුම්කරුගේ මූලික තොරතුරු සම්පූර්ණ කරගත හැකිය. මේ ආකාරයට තොරතුරු නොලැබුණි නම් ජාතික හැඳුනුම්පත් අංකයේ සිට තොරතුරු ඇතුළත් කළ යුතුය. රතුපාට * සටහන්ව ඇති තොරතුරු අනිවාර්යයෙන්ම ඇතුළු කළ යුතුය.
- මෙම ව්‍යාපෘති කණ්ඩායම් ගතව සිදුකරන්නේ නම් Project Type යටතේ Group තේරීම කළ යුතුය.
- ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යාපෘති වර්ගය තෝරාගත් පසු එයට අදාළ අනු ව්‍යාපෘති තෝරාගත යුතුය. දැනට පද්ධතියට ඇතුළත්කර ඇති අනු ව්‍යාපෘතිවලට අමතරව යම් ව්‍යාපෘති වර්ගයන් ඉල්ලුම්කර ඇත්නම් ඒ ප්‍රධාන කාර්යාලය දැනුවත් කර එම ව්‍යාපෘතිය පද්ධතියට ඇතුළත් කරගත හැකිය.
- ඇතුළත් කරනු ලබන ව්‍යාපෘතියට අදාළ රේඛීය අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ / ආයතනයේ ප්‍රතිපාදන ලබාදීම, තාක්ෂණික උපදෙස් ලබාදීම හා පුහුණුවීම් ලබාදීම සිදුවන්නේ නම් එම ආයතනය The line ministry of the department that advise on the project තුළින් තෝරාගත යුතුය.
- එම සහය දෙනු ලබන ආයතනයේ නිලධාරියෙකු සෘජුව සම්බන්ධ වන්නේ නම් එම නිලධාරියාගේ තොරතුරු පිරවිය යුතුය.
- ව්‍යාපෘතියට මුදල ආයෝජනය කරන ආකාරය Investment in the project තුළින් ඇතුළත් කරන්න.
- ග්‍රාමීය කමිටුවේ අනුමැතිය ලැබුණේද නැද්ද යන්න හා අනුමැතිය ලද දිනයද සටහන් කළ යුතු අතර එම කමිටුවට සම්බන්ධ වූ නිලධාරියාගේ නම ඉදිරියෙන් කොටුව තුළ click කර සහභාගීත්වය තහවුරුකළ යුතුය.
- දැනට ඔබ සතු තොරතුරු මෙම මොඩියුලයට ඇතුළත් කළ යුතු අතර ග්‍රාමීය කමිටු අනුමැති වැනි තවත් තොරතුරු Edit භාවිතයෙන් නැවත ඇතුළත් කළ තොරතුරු යාවත්කාලීන කළ හැකිය.
- මෙම තොරතුරු නිවැරදි බවට සමෘද්ධි සංවර්ධන නිලධාරී හා කලාප කළමනාකරුගේ අත්සන ව්‍යාපෘති ඉල්ලුම් පත්‍රයේ යෙදීමට අවශ්‍ය පියවර ගන්න.
- තොරතුරු ඇතුළත් කර Submit කළ විට සාර්ථකව එම තොරතුරු ඇතුළත් වන්නේ Successfully Save යන්න පෙන්නුම් කරයි.
- Enter කළ තොරතුරු නැවත බැලීමට Project Applications 2021 Click කළ පසු පෙන්නුම් කරනු ලබන මෙහෙයුම් පලාතේ සිට අවශ්‍ය මට්ටම තෝරා Submit කළ පසු ලේඛණය පහල දිස්වේ.